

THE CHRONICLES OF NARNIA

PRINCE CASPIAN



C. S. LEWIS

UNEDITED SAMPLE PAGE

1. The Lion, the Witch and the Wardrobe (1950)
2. Prince Caspian: The Return to Narnia (1951)
 3. The Voyage of the Dawn Treader (1952)
 4. The Silver Chair (1953)
 5. The Horse and His Boy (1954)
 6. The Magician's Nephew (1955)
 7. The Last Battle (1956)

UNEDITED SAMPLE PAGE

THE CHRONICLES OF NARNIA
കാസ്റ്റലിയൻ കൂലാരഡാ



UNEDITED SAMPLE PAGE

ಕತ್ತವರಯಾಗೆ ಶಿದ್ದಂ

ಮೆರಿ ಕೆಲೆಯಾರ್ ಹಾವಾನಿ ಲೆಥಯ್



UNEDITED SAMPLE PAGE

1 දුපත

එශ්චරා කාලයක පිටර්, සූසන්, එච්මන්ඩ්, හා ලුසි යන තම්වලින් හැඳින්වුණු ලමයි හතර දෙනෙක් සිටියේ ය. ඔවුන් පුදුම ජනක විකුමයක යෙදුණු හැරී ගැන “සිංහයා, මායාකාරිය සහ ඇදුම් අල්මාරිය” නමැති වෙනත් පොතක විස්තර වේ. මැඹක් අල්මාරියක දොරක් විවෘත කළ ඔවුහු, අපේ ලෝකයට වඩා බෙහෙවින් ම වෙනස් ලෝකයකට පිය තැබුවේ ය. ඔවුහු ඒ වෙනස් ලෝකයෙහි නානියාව යනුවෙන් හඳුන්වනු ලැබූ රටක රජුරුන් හා රාජ්නියන් බවට පත් වූ හ. ඔවුන් නානියාවේ සිටි කාලයේ දී අවුරුදු බොහෝ ගණනක් රාජ්‍ය පාලනයේ යෙදුණු බවක් පෙනිණි; එහෙන් ඔවුන් අල්මාරියේ දොර අස්සෙන් ආපසු මෙහා පැත්තට පැමිණ විට දක්නට ලැබුණේ, වේලාව බේඛදු ගත නො වී තිබුණු බව සි. යටත් පිරිසෙසින්, ඔවුන් කොහො වත් ගොස් තිබුණු බවක් කාට වත් නො දැනිණි. එ මෙන් ම එශ්චරා සේවන්ත වැඩිහිටියකට හැරෙන්නට වෙනත් කිසිවකුටත් ඔවුහු මේ ගැන කෙල බිඳක් නො හෙලු හ.

ඒ සියල්ල සිද්ධ වී තිබුණේ, මේට අවුරුද්දකට උඩ දී ය. දැන් ඔවුහු හතර දෙනා වුන්ක පෙටිරි හා වෙනත් බඩු මුටුව තමන් වට්ටිට ගොඩ ගසා ගෙන, දුම්රිය ස්ථානයක බංකුවක වාඩි වී සිටිය හ. ඇත්ත ම කියතොත්, ඔවුන් මේ සිටියේ, නිවාඩුවෙන් පසු ව ආපසු ඉස්කේරුලට යන ගමන් ය. මං සන්ධියක් වූ මේ දුම්රිය ස්ථානය තෙක් ඔවුහු එකට ගමන් කළේ ය. මෙහි සිට ගැහැනු ලමයින් එක් පාසලක් කරා රැගෙන යනු ඇති දුම්රියක් තව මිනින්ත කිහිපයකින් එහි ලගා වීමට නියමිත ව තිබුණු අතර පිරිමි ලමයින් වෙනත් පාසලක් කරා රැගෙන යන තවත් දුම්රියක් හෝරා බාගයකින් පමණ පැමිණීමට නියමිත වී ය.

මුවන් සියලු දෙනා ම එකට සිටි ගමනෙහි පළමු අඩ සැම විට ම නිවාඩුවෙහි ම කොටසක් මෙන් හැරිණි. එහෙත් දැන් මුවන් එකිනෙකාගෙන් සමුගෙන වෙනස් වෙනස් දිභාවලට වෙන් වී යැමට සූදානම් වෙමින් සිටි මේ මොජාතේ ද නිවාඩුව ඇත්තට ම ඉවර බව හැමට ම හැරිණි. පාසල් වාරය පිළිබඳ තොයෙකුත් කල්පනා මුවන්ගේ හිත්වලට ගලා ගෙන එන්නට පටන් අරගෙන තිබුණු අතර කාට කාටන් දොම්නස් සහගත කනස්සලු ගතියක් දැනිණි. පැවසීමට දෙයක් කාට වත් සිතා ගත තො හැකි විය. ලුසි මේ තොවාසික පාසලට යමින් සිටියේ පළමු වතාවට ය.

ඒ දුම්රිය ස්ථානය වූ කලී, කිසි කලබලයක් තැති, පාල්වට හිය, තිදිමත හිතෙන ජාතියේ එකකි. දුම්රිය වේදිකාවේ මුවන් ඇරෝන්නට වෙනත් කිසිවෙක් තො වී ය. හදිසියේ ම ලුසි තිපුණු හඩින පොඩි කැ ගැසීමක් පිට කෙලේ, හිටි හැරියේ ම දෙබරකු ද්‍රේශ්ට කළ විලාසයෙනි.

“මොකද්ද වුණේ, ලු?” සි එඩ්මන්ඩ් විමසුවේ ය. රේ ප්‍රගට මහු ද එක සැරේට ම කතාව නවත්තා, “ආව්!” ය සි කැ ගැසුවේ ය.

“මොන මල -” පෙන් ගත් පිටර්, රේ ප්‍රගට කියන්නට ගත් දේ එක වර ම නතර කර, “සූසන්, අතාරින්න මාව! මොනව ද මියා කරන්නේ? කොහොටු ද මියා මාව ඇද ගෙන යන්න හදන්නේ?” ය සි ප්‍රශ්න කෙලේ ය.

“මං මියාව අල්ලන්නේ වත් නැ,” සි සූසන් කිවා ය. “කවුදේ මන්දා මාවත් අදිනව. ආ - ආ - ආ - මික නවත්තන්න!”

එකිනෙකාගේ මුහුණු භොඳට ම සූපුමැලි වී තිබෙන බව සැමට ම පෙනිණි.

“මටත් එහෙම්ම දැනුණු,” සි එඩ්මන්ඩ් කිවේ හති දමන හඩකිනි. “හරියට කවුරු හරි මාව ඇද ගෙන යන්න හදනව වගේ. එක හරි ම බය හිතෙන ඇදිල්ලක් - ආව්! ඔන්න ආයිත් එක පෙන් ගන්නව.”

“මටත් එක ම දැනෙනව,” සි ලුසි තෙපලා ය. “අන් - මට එක ඉවසන්න අමාරුයි.”

“විහෙවට!” සි එඩ්මන්ඩ් කැ ගැසී ය. “හැමෝම අත් අල්ල ගෙන ලං වෙන්න. මේක ඉන්ද්රාලයක් - දැනෙන විදියෙම් ම මට

එක කිවිවැකි. ඉක්මන් කරන්න!”

“ම්වි,” සි සූසන් පැවසුවා ය. “අන් අල්ල ගන්න. අත්ත්, මෙක නතර වෙනව නං හොඳයි - අනො!”

ර් ලග මොහොතේ දී ඔවුන්ගේ ව්‍යුත් පෙටටි ඇතුළු බඩු මුටුටුත්, බංකුවත් වේදිකාවත්, ස්ටෝසමත් යන සියල්ල මුළු මතින් ම අනුරුදන් වී ගියේ ය. එකිනෙකාගේ අත් අල්ලා ගෙන, හති දම දමා සිටි ප්‍රමයින් සිවු දෙනාට දක්නට ලැබුණේ, තමන් ගස් කොළන්වලින් ගැවසුණු තැනක සිට ගෙන ඉත්තා අන්දම සි. එය ගස් කොළන්වලින් කො තරම් ඇහිරී තිබුණු තැනක් ද කියනවා නම්, ගස්වල අතු ඉති ඔවුන්ගේ ඇගෙහි ඇතිනි. අඩු තරමේ ඔවුන්ට හෙලවෙන්නට වත් ඉඩක් නො තිබිනි. හැමෝම දැස් පිස දමා, ගැහුරු තුස්මක් ගත් හ.

“අන්, පිටර්!” සි ලුසි රාවයක් තැගුවා ය. “මියාට හිතෙනව ද මොනව භරි විදියකින් අපි ආයේ නාතියාවට ඇවිත් කියල?”

“මෙක ඕන ම තැනක් වෙන්න ප්‍රජාවං,” සි පිටර පැවසි ය. “මේ ගස් අස්සේසන් මට යාරයක දුරක් වත් පේන්නේ තැ. අපි එළිමහන් තැනකට යා ගන්න බලම් - එහෙම එළිමහන් තැනක් මෙකේ තියෙනව නා..”

ඔවුන් අතු ඉතිවලට ඇතුවල් සුරා ගෙන, කටු පදුරුවල පැටලී දැවිල්ල ඇති කුවාල සිදු කර ගෙන අමාරුවෙන් අමාරුවෙන් ඒ වන ලැහැබෙන් එළියට ගමන් කළේ ය. ර් ලගට ඔවුනට මුහුණ පැමුව ලැබුණේ තවත් පුදුමයකට ය. වට පිටාව එන්න එන්න එළිය වන්නට වී ය. ඉක්බිති ව පියවර කිහිපයකින් ඔවුහු වන ලැහැබේ කෙළවරට පැමිණිය හ. ඔවුන් ඉදිරියෙන් වැටිර තිබුණේ, වැළි සහිත වෙරළකි. ටට යාර කිහිපයක් ඇතින් ඉතා ම සන්සුන් ගතියෙන් යුතු මුහුදක් පුංචි පුංචි රැලි නගමින්, පෙරලි පෙරලි අවුත් වැළැලෙහි හැඳුණෙන් කිසිදු හඩක් නො නගා ය. පෙනෙන මානයක ගොඩිමක් දක්නට නො වී ය. අහසේ ද වලාකුළු නො තිබිනි. හිරු අහසේ රදි තිබුණේ, උදේ දහයට පමණ එය අහසේ රදි තිබිය යුතු තැන ය. මුහුද ඇස් නිලංකාර කරවන අන්දමේ නිල් පැහැයකින් දිලිසිනි. ඔවුහු මුහුද සුලගේ කරදිය පුසුඩ ආශ්වාස කර කර සිට ගෙන බලා සිටියේ ය.

“හඳ්පා!” සි පිටර කිවේ ය. “මෙක නම් මරු.”

මිනින්තු පහක් ගෙවුණු තැන සියලු දෙනා ම සපත්තු මේස් ගළවා දමා පැහැදිලි සිත දියෙහි බැස ගෙන සෙල්ලමෙහි යෙදී සිටිනු දක්නට ලැබේණ.

“අර සෙනග පිරුණු කෝච්චියේ නැගලා ආපහු ලතිනුයි ප්‍රන්සයි විජ ගණනයයි ඉගෙන ගන්න යනවට වඩා මේක දාස් ගුණෝකිං මරු!” සි එච්මන්ඩ් පැවසුවේ ය. රට පසු සැහෙන වෙලාවක් යන තුරු දිය ගසා ගැනීමත් කුණිස්සන් හා කකුලවන් පිළිබඳ විපරම් කිරීමත් හැරෙන්නට ඔවුන් අතරේ කතා බහක් සිද්ධ වූයේ නැත.

අවසානයේ දී කට හඩ අවදි කළ සූසන්, “මොනව වුණත්, අපි ඉස්සරහට කරන්නේ මොනව ද කියල පොඩි සැලසුමක් හදා ගත්තොත් හොඳයි,” යනුවෙන් කිවා ය. “තව වැඩි වෙලාවක් යන්න කළින් අපිට කැමට මෙයක් ඕන වෙයි.”

“කෝච්චියේ යදි බවිගිනි ආවොත් කන්න කියල අම්ම හදා දුන්න සැන්ඩ්විච් අපි ලග තියෙනව නෙ,” සි එච්මන්ඩ් පැවසි ය. “අඩු ගාණේ මං ලග මගේ එක තියෙනව.”

“මගේ ලග නං නැං,” සි ලුසි කිවා ය. “මගේ ඒවා තිබුණේ මගේ පොඩි බැං එකේ.”

“මගෙන් එහෙමයි,” සූසන් ද පැවසුවා ය.

“මගේ කොටඨ නං වැල්ලේ ගලෝලා දාල ආව මගේ කබායේ සාක්කාවේ තියෙනව,” සි පිටර කිවේ ය. “ඒ කියන්නේ දෙන්නෙනුකුට සැහෙන කැම හතර දෙනෙක් අතර බෙදෙන්න වෙනව. මේක නං එච්චර විනෝදයක් නොවෙයි වගේ.”

“ඒත් දැන් නං මොනවත් කනවට වඩා මට ඕන මොනව හරි බොන්න,” සි ලුසි පවසා සිටියා ය.

අැත්තට ම දැන් අනෙක් අයටත් තද පිපාසයක් දැනිණි. තද අවශ්‍ය මුහුදේ බැස රික වෙලාවක් සෙල්ලම් කළ විට එය කාටත් සාමාන්‍යයෙන් සිදු වන්නකි.

“අපි හරියට නැවක් බිඳිලා දුපතක අතරම් වුණු කට්ටියක් වගේ,” ය සි එච්මන්ඩ් කිවේ ය. “පොත්වල නං ඒ අයට දුපතේ බොන්න පුළුවන් පිරිසිදු මිරිදිය තියෙන දොල පාරවල්, උල්පත් හේම හැම විට ම හම්බ වෙනව. අපිත් ගිහි. ඒවා ගැන විපරම්

කලාත් හොඳයි.”

“ඒ කියන්නේ අපි ආයිමත් සැරයක් අර ගත කැලැවී අස්සට රිංගත්න ඕන ද?” සි සූසන් පිළිච්චවා ය.

“එහෙම කරන්න කිසි වුවමනාවක් නැ,” සි පිටර් පිළිතුරු වශයෙන් කිවේ ය. “එහෙම දොල පාරවල් තියෙනවත් නා, අනිවාරයෙන් ඒවා මූහුදට ගලා බහිත්න ඕන. ඉතින් අපි මූහුද චෝග දිගේ ම ඇවිද ගෙන ගියෙක් සැකයක් නැතුව ම අපිට ඒවා හම්බ වේ වි.”

මෙහි දී මවුහු දියෙන් ගොඩට අවුත්, මුලින් තෙත වැල්ල ද අනතුරු ව පාදවල ඇගිලි අතරට රිංගා ඇලවෙන්නට බැඳු, කුඩා කුඩා ගතියෙන් යුතු, සර බර ගැ වියලි වැල්ල ද පාගමින් ඇවිද ගොස්, සිය සපත්තු මේස් පැලද ගත්නට පටන් ගත්තේය. එඩ්මන්චිට හා ලුසිට ඕනෑ වුයේ, ඒවා එහි ම තිබෙන්නට නැර, පා වහන් නැති ව නිකම් ම ඇවිද යන්නට ය. එහෙත් එය මේඛ වැඩක් බව සූසන් පැවසුවා ය. “අපිට ඒවා ආයේ හොයා ගත්න බැරි වෙන්නත් ප්‍රථමව්,” ය සි ඇ පෙන්වා දුන්නී ය. “රෝත් අපිට මෙහෙ ම ඉන්න වුණෙක්, සිතල දැනෙන්න පටන් ගත්ත ම අපිට කොහොමටත් ඒවා ඕන වෙනව්.”

මවුහු සපත්තු මේස් දමා ගෙන, කඩා ද හැඳ ගත් පසු ව මුහුද වෙරල දිගේ ගමන පටන් ගත් හ. මවුන් මෙ සේ ඇවිද යදිදී මුහුද තිබුණේ ඔවුන්ගේ වම් පැත්තෙනි; වන ලැහැබ තිබුණේ දකුණු පැත්තෙනි. ඉදහිට දක්නට ලැබුණු මුහුද ලිඛිණියකු හැරෙන්නට එය පාලට හිය නිහඹ ඉස්විවක් වී ය. එකට වෙළි පැවැලි ගිය පදුරු ගාල්වලින් යුතු වන ලැහැබ කෙ තරම් ගන සැරේට ගසින් වැසි තිබිණි ද යත්, ඔවුන්ට එ තුළ තිබු කිසිවක් පෙනුණේ නැත. කුරුල්ලකු කඩා කාම් සතකු වත් පියාමිනු දක්නට ලැබුණේ නැත.

බෙල්ලන්, මුහුද පැලැරි, අනෙමානයන¹ හෙවත් මුහුද මල් හා ගල් පොකුණු අස්සේ සිරි කුඩා කකුලිවන් දිහා බල බලා ඇවිද යැම විනෝදයක් වුවත්, පිපාසයෙන් සිරින විට ඔබට ඒවා ඉක්මනින් ම එපා වේ. සිතල දියෙහි පෙගි පෙගි හිඳ, දැන් සපත්තුවලට හිර වී ඇවිදිදී ලමයින්ගේ පාදවලට රස්නයක්

1 Anemones